

පොදු වකුලේල ලිපි අංක 02 - 198 | 2016 /

මගේ අංකය : ETR/J/PHC/03/2016
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අභ්‍ය. පර්) කාර්යාලය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෙළඳ අමාත්‍යාංශය
අංක 385, පුරුෂ බද්ධීතම විමලවාග හිමි මාවත
කොළඹ 10

2016. | 12 / 02

පුදාත් සෞඛ්‍ය ලේකම්වරුන්
පුදාත් සෞඛ්‍ය යෝජා අධ්‍යක්ෂවරුන්
ප්‍රාදේශීය යෝජා අධ්‍යක්ෂවරුන්
විමෙන්ත අංශ / විශේෂීත ව්‍යාපාර ප්‍රධානීන්
රේවීය අමාත්‍යාංශ යටතේ පාලනය වන රෝහල් අධ්‍යක්ෂවරුන් හා ආයතන ප්‍රධානීන්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන ඔශ්‍රාධවේදී උපාධි පාසුමාලාව හැදුටීම යදානා මාශ්‍රාධවේදී නිලධාරීන් බඳවා ගැනීම. - (2017 ආණික ප්‍රවේශය- 10 වන කණ්ඩායම).

1. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන ඔශ්‍රාධවේදී උපාධි පාසුමාලාව ආණික ප්‍රවේශය සඳහා යෝජා යෝජා අමාත්‍යාංශය / පුදාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රාජකාරී කරන ඔශ්‍රාධවේදී නිලධාරීන් ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. සිවි අවුරුදු (04) උපාධි පාසුමාලාව හැදුටීම සඳහා තොරාගත් අපේක්ෂකයින් පලමු වසරින් නිධහස් කර 2017 ජනවාරි මස ඇරමෙන දෙවන අධ්‍යයන වර්ෂය සඳහා ඇතුළත් කරගතු ලැබේ.
2. ඇතුළත්වීමේ සූදුසුකම්
 - අයදුම්පත් හාරගත්නා අවසන් දිනට රාජ්‍ය අංශයේ අවම වගයෙන් අවුරුදු 05 ක යෝජය.
 - 2016 දෙසැම්බර් 20 වන දින වන විට වයය අවුරුදු 45 ට ඇතුළුම්.
 - ඉහත විශ්ව විද්‍යාලයේ තියෙන් තිර්තායක වලට අනුකූලව අපො.ස. (රු/පෙල) විභාගයෙන් එව විද්‍යාව (සන්ත්ව විද්‍යාව හා උද්භිද විද්‍යාව) රෘෂායන විද්‍යාව හා ගොනික විද්‍යාව එක් වරකදී සම්පූර්ණ තිබීම.
 - අපො.ස. (සා/පෙල) විභාගයේදී ඉංග්‍රීසි හාජාව සඳහා අවම වගයෙන් සාමාර්ථියක් (S) ලබාගෙන තිබීම.
 - ඔශ්‍රාධවේදී නිලධාරීයෙකු ලෙස ශ්‍රී ලංකා වෙළඳ විද්‍යාල සහාවේ (ප්‍රවිතනා සහතිකය) ලියාපදිංචිය / ඩිපලෝමා සහතිකය ලබා තිබීම.
 - තොරාගත් අධ්‍යයන සේෂ්‍යය සඳහා සූදුසු ගාටිජක හා මානසික යෝග්‍යතාවයකින් යුත්ත විම.
3. අයදුම්පත්

මෙම සමාගම අමුණා ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කරන ලද අයදුම්පත් රේවීය අමාත්‍යාංශ ආයතනවල තම් ආයතන ප්‍රධානීය විසින්දු පුදාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තම් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ. පුදාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ විසින්දු නිසි පරිදි සහතික කර ආයතන ප්‍රධානීය / පුදාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ මගින් 2016 දෙසැම්බර් 20 වන දින හෝ රේට පෙර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පූභාණු හා පර්යේභණ), සෞඛ්‍ය සූචිතිපාය, තො. 385 . පුරුෂ බද්ධීතම විමලවාග හිමි මාවත. කොළඹ 10 වෙන ලැබෙන සේ ලියාපදිංචි තැපැලන් එවිය සූදුසු. අසම්පූර්ණ හෝ තියෙන් දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතිස්කේප කරනු ලැබේ. බහාලන ලියුම් කටරයේ ඉහළ වම් කොළඹටේ “ ඔශ්‍රාධවේදී උපාධි පාසුමාලාව සඳහා බඳවා ගැනීමේ අයදුම්පත ” යනුවෙන් සඳහන් කළ සූදුසු.

4. විභාගය

අයදුම්කරුවන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන සිද්ධාන්ත හා වාචික පරිභෑෂණමය කොටස්වලීන් සමෙකිත තෝරා ගැනීමේ පරිභෑෂණයක් සඳහා පෙනී සිටිය යුතුය.

5. සේවා ගිවිසුම

මාපදෙවේදී උපාධි පාස්තාලාව හැඳුමේ සඳහා තෝරා ගත් අපේෂකයින්ට අවුරුදු තුනක් සඳහා වැළැඳූ සහිත නිලානු ප්‍රධානය කෙරෙන අතර නිසි පරිදි පාස්තාලාව නිමා කරන බවට හා උපාධි පාස්තාලාව හැඳුමේන් පසුව අවුරුදු දහයක කාල සිමාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය/පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා සේවය කරන බවට මවත් රුපියල් 600,000.00 ක මුදලක් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් / පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග බයුම්කරයක් අන්යන් කළ යුතුය.

තෝරාගත් අපේෂකයෙකු එක් උපාධි පාස්තාලාව සම්පූර්ණ කිරීමට හෝ බයුම්කරයකට හා ගිවිසුමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය /පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්වත් ලද කොන්දේසි සපුරාලීමට අපොහොසත් වන්නේ නම් එවැනි අපේෂකයෙකුට එරෙහිව සුදුසු පරිදි නිතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

කෙසේ තුවදී මෙම පුහුණුව හෝ කොටසෙන ඉහළ තනතුරක් ඉල්ලා සිටිමට අපේෂකයින්ට අයිතියක් තොමැත. එමෙන්ම පාස්තාලාව නිමා කළ අභ්‍යාසලාභින් ඉහළ තනතුරක් සඳහා දෙපාර්තමේන්තුවට අන්තර්ගත්තය කිරීම පවතින පුරුෂාවු සංඛ්‍යාව මත හා තුදෙක්ම පත්කිරීමේ බලධාරීන්ගේ අභ්‍යාසය පිරිදි සිදුවන්නේය.

~~6. මෙම වතුලේබයේ අන්තර්ගත කරුණු කෙරෙහි ඔබ ආයතනයේ/පළාතේ/පාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රදේශයේ/ව්‍යාපාරයේ අවධානය යොමු කරවීමට වග බලා ගත්තා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.~~

අනුරුදුපතයේකුම

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ටෙක්නොලොජිස් අමාත්‍යාංශය
“සුවිසිවේතාය”
385, ප්‍රජා බ්ලේග්ගම වීමලවිංග නිමි මාවත,
කොළඹ 10,

පිටපත්

1. පීඩායිපති, වෛද්‍ය විද්‍යා පීයිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
2. නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) III - ගිවිසුම් සහ ඇපකර යැකසීමට
3. අධ්‍යක්ෂ (පාලන) II
4. පාස්තාලා සමායෝගක - මාපදෙවේදී උපාධි පාස්තාලාව විශ්ව විද්‍යාලය
5. ප්‍රධාන නිති නිලධාරී - සෞඛ්‍ය අමාත්‍යාංශය

කාර්යාලය ප්‍රයෝග්‍රමය
යදහා මෙම්

**ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන මාපදවේදී උපාධි පාඨමාලාව සඳහා
මාපදවේදී තිලධාරීන් බඳවා ගැනීම ජ්‍යෙ‍ෂ්ඨ 2017
(ආංකික ප්‍රවේශය - 10 වන කණ්ඩායම සඳහා අයදුම්පත්‍රය)**

1. මූලකරු සමග තම (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්).....
2. අයදුම්කරුගේ යම්පූර්ණ තම (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්)
3. මාපදවේදී තිලධාරීයෙකු ලෙස පලමු පත්වීමේ දිනය
වර්තමාත ගේනීය.....
4. ලිපිනය
 - I. රාජකාරී
 - II. පොදුගලීක
 - III. දුරකථන අංකය : රාජකාරී.....පොදුගලීක.....ජ්‍යෙෂ්ඨ.....
5. පොදුගලීක තොරතුරු

උපනදීනය.....:..... ජා.නු. අංකය.....
6. වයස ඇතුළු මාස දින (2016 දෙසැම්බර් 20 වන දිනට)
7. සේවී /පුරුෂ භාවය විවාහක /අවිවාහක
8. අධ්‍යාපන සුදුසුකම්
 - I. අ.පො.ස (උ/පෙළ) විභාග ප්‍රේමිල විභාග අංකය වර්ෂය.....

විෂය	සාමාර්ථිය
.....
.....
.....
.....
 - II. අ.පො.ස (සා/පෙළ) විභාග ප්‍රේමිල විභාග අංකය වර්ෂය.....

විෂය	සාමාර්ථිය
.....

9. රැකියාව පිළිබඳ විස්තර

- I. වර්තමානයේ දරන තනතුර පිළිබඳ විස්තර
 තනතුර
 ආයතනය/දෙපාර්තමේන්තුව
 වර්තමාන ආයතනයට පත්වීම ලද දිනය
 ස්ථීර/විශ්‍රාම වැළැඳූ සහිත/විශ්‍රාම වැළැඳූ රහිත/ තාවකාලික තනතුරක්ද යනවග

.....
 සෝචනයේ ස්ථීර කර තිබේ යන වග
 මව නම දිනය

II. පෙර දරන තනතුර පිළිබඳ විස්තර

ආයතනය	තනතුර	සිට	දක්වා

III. එකත්තිය සුදුසුකම්/මෙනත් සුදුසුකම්

විභාගය	වර්ෂය	ආයතනය	සාමාර්ථිය/ශේෂීය

10.

මබ කවරදාක හෝ අපරාධ වරදක් සඳහා උසාවියකින් වැරදිකරු වී තිබේද?
 එයේ නම් පකි වරද පිළිබඳ සහ පතවත ලද දැනුවම පිළිබඳ විස්තර සපයන්න.

11. හෙද/හෙදී තීලධාරීයෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍යාල සඟාවේ ලියාපදිංචිය/විෂ්ලේෂණ සහතිකය.
 ලියාපදිංචි අංකය දිනය

12. අයදුම්කරුගේ ප්‍රකාශය

මෙම අයදුම්පෙශකි මා විසින් සපයා ඇති තොරතුරු සහය හා තිවැරදි බව ප්‍රකාශ කරමි. මෙහි සඳහන් යමිකියි තොරතුරුක් අයමිපුර්තු බැවි හෝ වැරදි බැවි අනාවරනය වුවහොත් මගේ අයදුම්පත ප්‍රතිස්ථාප කරනු ලබන බවත් පසුව එයේ අනාවරණය වුවහොත් මගේ ශිෂ්‍යාචාරය අවසන් කරනු ලබන බවත් බයදුම්කරයට හා ගිවිසුමට අනුව අදාළ ක්‍රම හෝ ගාස්තු සහ අනෙකුත් වියදම් අයකර ගනු ලැබීමේ ද සටන්තන බවත් මම දනිමි.

මෙම පුහුණුව හෝතොට ගෙන ඉහළ තනතුරක් ඉල්ලා සිටිමට මා හට අයිතියක් තොමැනි බවද. මා මෙම පායමාලාව සම්පූර්ණ කළද දෙපාර්තමේන්තුවෙන් අතිරේක ප්‍රතිලාභ ඉල්දුම් කිරීමට අයිතියක් තොමැනි බවද දනිමි.

දැහැන පායමාලාවට මා තොරා ගනු ලැබුවහොත් දැනුවීමෙහි සඳහන් කර ඇති පරිදි යොවා සේවා අධ්‍යක්ෂ ජනරාල් සමාගම ගිවිසුමකට හා බයදුම්කරයකට අන්තර් කළ යුතු බවද දනිමි.

.....
 දිනය

.....
 අයදුම්කරුගේ අත්සන

කාර්යාලය ප්‍රයෝගනය
සඳහා පමණි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන මාපදවේදී උපාධි පාඨමාලාව සඳහා
මාපදවේදී නිලධාරීන් බලවා ගැනීම ජ්‍යෙ‍ෂ්ඨ 2017
(ආංකික ප්‍රවේශය - 10 වන කාණ්ඩාවම සඳහා අයදුම්පත්‍රය)

1. මූලකරු සමග තම (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්).....
2. අයදුම්කරුගේ සම්පූර්ණ තම (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්)
3. මාපදවේදී නිලධාරීයෙකු ලෙස පලමු පත්වීමේ දිනය
වර්තමාන යුතුකිය.....
4. ලිපිනය
 - I. රාජකාරී
 - II. පොදුගලික
 - III. දුරකථන අංකය : රාජකාරී.....පොදුගලික.....ජ්‍යෙ‍ෂ්ඨ.....
5. පොදුගලික තොරතුරු
දුරකථනය..... ජ්‍යෙ‍ෂ්ඨ අංකය.....
6. වයස අවශ්‍ය මාස දින (2016 දෙසැම්බර් 20 වන දිනට)
7. ස්ත්‍රී /පුරුෂ භාවය විවාහක /අවිවාහක

8. අධ්‍යාපන සුදුසුකම්
 - I. අපො.ය (උ/පෙළ) විභාග ප්‍රධීප්‍රල විභාග අංකය වර්ෂය.....

විෂය	සාමාර්ථිය
.....
.....
.....

- II. අපො.ය (යා/පෙළ) විභාග ප්‍රධීප්‍රල විභාග අංකය වර්ෂය.....

විෂය	සාමාර්ථිය
.....

9. රැකියාව පිළිබඳ විස්තර

I. වර්තමානයේ දරන තනතුර පිළිබඳ විස්තර
තනතුර
ආයතනය/දෙපාර්තමේන්තුව

වර්තමාන ආයතනයට පත්වීම ලද දිනය
සේවීර/විශ්‍රාම වැළැඳූ සහිත/විශ්‍රාම වැළැඳූ රහිත/ තාවකාලික තනතුරක්ද යනවග

.....
යෝග්‍ය සේවීර කර තිබේද යන වග
මුළු නම් දිනය

II. පෙර දරන තනතුර පිළිබඳ විස්තර

ආයතනය	තනතුර	සිට	දක්වා

III. ඔස්ත්‍රීය සුදුසුකම්/වෙනත් සුදුසුකම්

විභාගය	වර්ෂය	ආයතනය	යාමාර්ථිය/හෝණිය

10.

මල කවරදාක හෝ අපරාධ වරදක් සඳහා උසාවියක්න් වැරදිකරු වී තිබේද?.....
පසේ තම් එකි වරද පිළිබඳ යහ පත්වන ලද දැනුවම පිළිබඳ විස්තර යපයන්න.

11. හෙද/හෙදී නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍යාල සඟාවේ ලියාපදිංචිය/චික්ලෝමා යහතිකය.

ලියාපදිංචි අංකය දිනය

12. අයදුම්කරුගේ ප්‍රකාශය

මෙම අයදුම්පෙළගෙහි මා විසින් යපයා ඇති තොරතුරු සත්‍ය හා තිවැරදි බව ප්‍රකාශ කරමි. මෙහි යදහන් යෙනියි තොරතුරක් අසම්පූර්ණ බැවි හෝ වැරදි බැවි අනාවරනය වුවහොත් මගේ අයදුම්පෙන ප්‍රතිඵේෂ කරනු ලබන බවත් පසුව පසේ අනාවරණය වුවහොත් මගේ ශිෂ්‍යාචාර අවසන් කරනු ලබන බවත් බැඳුම්කරයට හා ගිවිසුමට අනුව අදාළ කවර හෝ ගාස්තු සහ අනෙකුත් වියදම් අයකර ගනු ලැබීමට ද යටත්වන බවත් මෙම දතිමි.

මෙම පුහුණුව හේතුකාට ගෙන ඉහළ තනතුරක් ඉල්ලා සිටීමට මා හට අයිතියක් තොමැති බවද මා මෙම පායමාලාව සම්පූර්ණ කළද දෙපාර්තමේන්තුවෙන් අනිරේක ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමට අයිතියක් තොමැති බවද දතිමි.

ඉහත පායමාලාවට මා තොරා ගනු ලැබුවහොත් දැන්වීමෙහි සඳහන් කර ඇති පරිදි යොඩා සේවා අධ්‍යක්ෂ ජනරාල් සමාගම නිවිසුමකට හා බැඳුම්කරයකට අත්සන් කළ පුතු බවද දතිමි.

.....

.....

අයදුම්කරුගේ අත්සන

ආයතන ප්‍රධානීයාගේ සහතිකය

..... (තතතර) මයා/මිය/මෙය විසින් මෙම අයදුම්පතේ අංක 01 සිට 11 දක්වා සපයා ඇති තොරතුරු තිවැරදි බවත් ඔහුගේ/අයගේ/ රාජකාරී කටයුතු සහ හැසිරීම බවත් සහතික කරමි. ඔහු/අය තෝරා ගනු ලැබුවහොත් වසර 03 ක මාපදවේදී උපාධි පාඨමාලාව හැදුරීම සඳහා මූදා හැරිය හැකි බවද දත්වා සිටිමි.

දිනය

ආයතන ප්‍රධානීයාගේ අත්සන
(රඛර් මූදාව)

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහතිකය (පළාත් අයදුම්කරුවන් සඳහා)

..... (තතතර) මයා/මිය/මෙය විසින් මෙම අයදුම්පතේ අංක 01 සිට 11 දක්වා සපයා ඇති තොරතුරු තිවැරදි බවත් ඔහුගේ/අයගේ/ රාජකාරී කටයුතු සහ හැසිරීම බවත් සහතික කරමි. ඔහු/අය තෝරා ගනු ලැබුවහොත් වසර 03 ක මාපදවේදී උපාධි පාඨමාලාව හැදුරීම සඳහා මූදා හැරිය හැකි බවද දත්වා සිටිමි.

දිනය

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ අත්සන
(රඛර් මූදාව)

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහතිකය (පළාත් අයදුම්කරුවන් සඳහා)

..... (තතතර) මයා/මිය/මෙය විසින් මෙම අයදුම්පතේ අංක 01 සිට 11 දක්වා සපයා ඇති තොරතුරු තිවැරදි බවත් ඔහුගේ/අයගේ/ රාජකාරී කටයුතු සහ හැසිරීම බවත් සහතික කරමි. ඔහු/අය තෝරා ගනු ලැබුවහොත් වසර 03 ක මාපදවේදී උපාධි පාඨමාලාව හැදුරීම සඳහා මූදා හැරිය හැකි බවද දත්වා සිටිමි.

දිනය

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ අත්සන
(රඛර් මූදාව)

4